

සාමාජිකත්වය ලබාගත හැකි ස්ථාන

- ග්‍රාම නිලධාරී / සමෘද්ධි සංවර්ධන නිලධාරී / සමාජ සේවා නිලධාරී හා සංවර්ධන නිලධාරී මගින්
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල / දිස්ත්‍රික් කාර්යාල මගින්
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින්

වාරික මුදල් ගෙවිය හැකි ස්ථාන

- මහජන බැංකුව - සියළුම ශාඛා මගින්
- ලංකා බැංකුව - සියළුම ශාඛා මගින්
- සියළුම තැපැල් කාර්යාල මගින්
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් මගින්



හෙට නොව අදම විමසන්න
කෂණික ඇමතුම් 0112 88 60 88



ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
සමාජ සම්බලගැන්වීම් අමාත්‍යාංශය

සමාජ ආරක්ෂණ පියස, අංක 18, රාජගිරිය පාර, රාජගිරිය.
www.ssb.gov.lk info@ssb.gov.lk 0112 886585/86



රාජ්‍ය සේවයේ නොවන ඔබටත්
රාජ්‍ය විශ්‍රාම වැටුපක්

භෑති කළ ගෙවෙන්න
බැර කළ ලබන්න

වයස අවුරුදු 18ත් - 59ත් අතර
රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන
ඔබ වෙනුවෙන්ම

කෂණික ඇමතුම්
0112 88 60 88



ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
සමාජ සම්බලගැන්වීම් අමාත්‍යාංශය

සමාජ ආරක්ෂණ පියස, අංක 18, රාජගිරිය පාර, රාජගිරිය.
www.ssb.gov.lk



වයස අවුරුදු 18ත් - 50ත් අතර පුද්ගලයෙකුට
මාසික විශ්‍රාම වැටුප රු.10,000ක් සඳහා වාරික මුදල

වයස අවුරුදු	මාසික විශ්‍රාම වැටුප	මාසික වාරික මුදල	මාසික වාරික සංඛ්‍යාව	ප්‍රොමොසික වාරික මුදල	ප්‍රොමොසික වාරික සංඛ්‍යාව	වසර 25ක් තුළදී වාර්ෂික වාරික 25කින් (රු.)	වසර 20 ක් තුළදී වාර්ෂික වාරික 20කින් (රු.)	වසර 15ක් තුළදී වාර්ෂික වාරික 15කින් (රු.)	වසර 10ක් තුළදී වාර්ෂික වාරික 10කින් (රු.)	වසර 05ක් තුළදී වාර්ෂික වාරික 05කින් (රු.)	එකවර ගෙවන්නේ නම් මුදල (රු.)
18	10000	400	504	1000	168	4000	4250	4750	5750	9250	38000
19	10000	400	492	1100	164	4250	4500	5000	6250	10000	41000
20	10000	400	480	1200	160	4750	5000	5500	6750	11000	45000
21	10000	500	468	1300	156	5250	5500	6000	7500	12000	49000
22	10000	500	456	1400	152	5750	6000	6500	8000	13000	53000
23	10000	500	444	1500	148	6250	6500	7250	8750	14250	58000
24	10000	600	432	1700	144	6750	7000	7750	9750	15500	63000
25	10000	600	420	1800	140	7250	7750	8500	10500	17000	69000
26	10000	700	408	2000	136	8000	8500	9250	11500	18500	75000
27	10000	800	396	2200	132	8750	9250	10250	12500	20250	82000
28	10000	800	384	2400	128	9500	10000	11000	13750	22000	89000
29	10000	900	372	2600	124	10250	11000	12000	14750	24000	97000
30	10000	1000	360	2900	120	11250	12000	13250	16250	26250	106000
31	10000	1000	348	3000	116	12250	12000	14500	17750	28500	116000
32	10000	1100	336	3300	112	13500	14250	15750	19250	31250	126000
33	10000	1300	324	3700	108	14750	15500	17000	21000	34000	138000
34	10000	1400	312	4000	104	16000	16750	18750	23000	37000	150000
35	10000	1500	300	4500	100	17500	18500	20500	25000	40500	164000
36	10000	1700	288	4900	96		20000	22250	27500	44250	179000
37	10000	1900	276	5500	92		22000	24250	30000	48250	195000
38	10000	2100	264	6100	88		24000	26500	32750	52750	213000
39	10000	2300	252	6800	84		26250	29000	35750	57500	233000
40	10000	2600	240	7500	80			31750	39000	62750	254000
41	10000	2900	228	8400	76			34750	42500	68750	278000
42	10000	3200	216	9400	72			38000	46500	75000	303000
43	10000	3600	204	10600	68			41750	51000	82000	331000
44	10000	4000	192	11900	64			45750	55750	89750	362000
45	10000	4400	180	12900	60			50000	61000	98000	396000
46	10000	5000	168	14700	56				67000	107500	433000
47	10000	5000	156	14700	52				67000	107500	433000
48	10000	5700	144	16800	48				73250	117500	474000
49	10000	6500	132	19400	44				80500	128750	518000
50	10000	7600	120	22500	40				88250	141250	568000

ප්‍රතිලාභ

- 100%රාජ්‍ය වගකීම හා ආරක්ෂාව.
- වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප.
- සාමාජිකයා විශ්‍රාමිකයෙකු ලෙස අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර මියගිය හොත් ඔහුට අවුරුදු 80 සම්පූර්ණ වන තෙක් කලත්‍රයාට විශ්‍රාම වැටුප හිමිවේ.
- ස්ථිර පූර්ණ අබලතාවයකට පත් වූ විට වදන සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප හිමිවේ.
- විශ්‍රාම වැටුප් ලැබීමට පෙර සාමාජිකයා මියගිය හොත් ඔවුන්ගේ යැපෙන්නන්ට එකවර පාරිභෝගිකය හිමිවේ හා ගෙවන ලද මුදල පොලිය සමග ආපසු ලැබීම.

- ස්ථිර අර්ධ අබලතාවයකට පත්වූ විට වයස අනුව ගැළපූ පාරිභෝගිකයක් සහ නියමිත වාරිකය ගෙවීමෙන් පසු අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප හිමිවේ.

- සාමාජිකයා විශ්‍රාම වැටුප ලබමින් සිටින අතරතුර කලත්‍රයකු හෝ නම්කරනු ලැබූ අයෙකු නොමැතිව මියගියහොත් විශ්‍රාමිකයා නමින් තැන්පත්ව ඇති ශුද්ධ ආයතන මුදල සහ පොළිය ඔහුගේ/ඇයගේ උරුමකරුවන්ට හිමිවේ.

වාරික ගණන් බලන ආකාරය

අවුරුදු 20 ක තැනැත්තෙකු විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා සාමාජික වේ නම්

- රු.10 000ක විශ්‍රාම වැටුපක් වෙනුවෙන් ගෙවිය යුතු මාසික වාරික මුදල රු.400 කි.
- රු.25 000ක විශ්‍රාම වැටුපක් වෙනුවෙන් ගෙවිය යුතු මාසික වාරික මුදල රු.1,000 කි.

බෞද්ධ ආගම (අවු 18-59) අනිමිත විශ්‍රාම වැටුප් හිමිකරු ලබාගත හැකිය.

සාමාජිකත්වය ලබාගත හැකි ස්ථාන

- ග්‍රාම නිලධාරී / සමෘද්ධි සංවර්ධන නිලධාරී / සමාජ සේවා නිලධාරී හා සංවර්ධන නිලධාරී මගින්
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල / දිස්ත්‍රික් කාර්යාල මගින්
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින්

වාරික මුදල් ගෙවිය හැකි ස්ථාන

- මහජන බැංකුව - සියළුම ශාඛා මගින්
- ලංකා බැංකුව - සියළුම ශාඛා මගින්
- සියළුම තැපැල් කාර්යාල මගින්
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් මගින්



දුඩා දරුවන්ගේ අනාගත සුරක්ෂාව වෙනුවෙන්
දිය හැකි වටිනාම හිමිකරු



හෙට නොව අදම විමසන්න
කෂණික ඇමතුම් 0112 88 60 88



ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
සමාජ සම්බලගැන්වීම් අමාත්‍යාංශය

සමාජ ආරක්ෂණ පියස, අංක 18, රාජගිරිය පාර, රාජගිරිය.
www.ssb.gov.lk info@ssb.gov.lk 0112 886585/86



වයස අවුරුදු 60 දී
100%ක රාජ්‍ය වගකීම සහිත
රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක්

වයස අවුරුදු 0 - 18 ත් අතර දිවැරදුවත් උදෙසා වූ
පූර්ව සැළසුම් විශ්‍රාමවැටුප් යෝජනාක්‍රමය

කෂණික ඇමතුම්
0112 88 60 88



ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
සමාජ සම්බලගැන්වීම් අමාත්‍යාංශය

සමාජ ආරක්ෂණ පියස, අංක 18, රාජගිරිය පාර, රාජගිරිය.
www.ssb.gov.lk



ප්‍රතිලාභ

අධ්‍යාපනික ප්‍රතිලාභ

- 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා විශ්‍රාම වැටුපෙන් අඩක්
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 50,000ක් හිමිවේ.
- අ.පො.ස (සා/පෙළ) සමත් නම් විශ්‍රාම වැටුපට සමාන මුදලක්
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 100,000ක් හිමිවේ.
- විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරුවන් සඳහා විශ්‍රාම වැටුප මෙන් දෙගුණයක්.
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 200,000ක් හිමිවේ.

අනෙකුත් ප්‍රතිලාභ

අවුරුදු 18 සිට ලබන විශ්‍රාම වැටුප් වරප්‍රසාද

- වයස අවුරුදු 60ත් පසු ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප
- ස්ථිර අර්ධ අබලතා ප්‍රතිලාභ හිමිකරු
- ස්ථිර පූර්ණ අබලතා විශ්‍රාම වැටුප
- මරණ පාරිභෝගිකය
- විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් ලැබීමේ දී, ගෙවූ මුදල පොලිය සමග ආපසු ලබාගැනීමේ හැකියාව.

දුඩා දරුවන්ගේ අනාගත සුරක්ෂාව වෙනුවෙන්
දිය හැකි වටිනාම හිමිකරු



වයස අවුරුදු 60 දී
100%ක රාජ්‍ය වගකීම සහිත
රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක්

වයස අවුරුදු 0-18 ත් අතර දිවැරදුවත් උදෙසා වූ
පූර්ව සැළසුම් විශ්‍රාමවැටුප් යෝජනාක්‍රමය

දරුවාගේ වයස	මාසික වැරදීම	එකවර	මාසික වැරදීම	එකවර	මාසික වැරදීම	එකවර
0	200	2400	22500	400	4800	45000
1	225	2700	24500	450	5400	49000
2	250	3000	26500	500	6000	53000
3	275	3300	28500	550	6600	57500
4	300	3600	31125	600	7200	62250
5	350	4200	33750	700	8400	67500
6	400	4800	36500	800	9600	73000
7	450	5400	39500	900	10800	79000
8	525	6300	42800	1050	12600	85600
9	600	7200	46500	1200	14400	92700
10	700	8400	50200	1400	16800	100400
11	850	10200	54375	1700	20400	108750
12	1025	12300	58875	2050	24600	117750
13	1275	15300	63750	2550	30600	127500
14	1675	20100	69050	3350	40200	138100
15	2325	27900	74750	4650	55800	149500
16	3625	43500	81000	7250	87000	162000
17	7575		87750	15150		175500

ආරක්ෂාව යෝජනා ක්‍රමයට අදාළව ගෙවිය යුතු වැඩවර, වාර්ෂික හෝ මාසික වාරික මුදල් ගෙවීම කළ යුතු රු.3,000/- සිට කමති ඔහුගේ ප්‍රමාණයක විශ්‍රාම වැටුපකට සාමාජිකයාගේ හැකියාව පවතින අතර, වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට ඔහුගේ පවතින ශේෂය අනුව විශ්‍රාම වැටුප් සිදුකෙරේ. අධ්‍යාපන කමිටු ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අවම විශ්‍රාම වැටුප රු.10,000 කට වැඩි දායකත්වයක් ලබා සිටිය යුතු අතර, අදාළ අධ්‍යාපනික ප්‍රතිලාභය ලබාගත නම්, ක්‍රමයේ ලබන විෂය භාෂා ආරම්භ වීමට වර්ෂයකට පෙර සාමාජිකත්වය ලබා තිබිය යුතුය.

වයස අවුරුදු 18ට අඩු දරුවකුගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් 25,000 / 50,000 / 100,000 ක් සඳහා වාරික මුදල